




6

ਮੂਸ ਨੋਂ ਮੁਲਾਕਾਤ ਟੇਜ਼ਾਂ



ਪੋਸ਼ਾਣੀ ਵਾਲੇ ਲੋਕ


ਮੈਂ ਜਾਣ ਯਾਹੀ ਸ਼ਲਾਗਮੀ ਯਾਏ ਸ਼ਹੈ ਜਾਣੀ ਰੂਸਗੀ ਯਾਏ ਸ਼ੂਸਕ ਗੈਥਾਏ ਚਾਣੀ ਰੂਸਕਾ
ਟੋ ਗਾਲੀ ਧਾਰੀ ਸ਼ਹੋ ਜਾਂਨੇ || ਟੈ ਗਾਲੀ ਸੂਜੀ ਯਾਨ ਟੈ 10 ਟੈ 2 || ਸ਼ਹਾਂ ਗਾਲੇ ਸ਼ਹੀਂ ਟੇ ਨ
ਲੜਾਣੀ ਸ਼ਹਾਂ ਧਾਰੀ ਗਾਲੀ ਰੱਖੇ ਨ ਲੱਭੋ ਸ਼ਹਾਂ ਬੈਂਡੇ ਰੱਖੋ ||

ਗੁਣ	ਮੁਲਾਕਾਤ ਸ਼ਹੀਂ	ਸ਼ਹੀਂ ਸ਼ਹੀਂ	ਗੁਣ
ਮੈਂ ਜਾਣ	1	2	$10 + 2 = 12$
ਗੀਸ਼ਦਾ	3	7	$30 + 7 = 37$
ਪ੍ਰਾਤਿਆਮਿਕ	4	8	$40 + 8 = 48$
ਲੁਝੇਟਾ	5		$50 + 3 = 53$
ਟੇਜ਼ਾਂ			
ਦੇਖੋ			

ਮੈਨਾਂ ਪ੍ਰਕਲਿਪ ਲੁਸਟੋਂ ਗ੍ਰਾਹਕ ਹੋ ਦੇਂ ● ਅਤੇ ਜੇਸਾਂ ਨੀਟੀਏਣਾਂ?



ਮੈਨਾਂ ਗ੍ਰਾਮਾਂ



2

$$10 + 2 = 12$$

ਲੁਸਟੋਂ ਗ੍ਰਾਮਾਂ



3

$$50 + 3 = 53$$

ਲੁਸਟੋਂ ਪ੍ਰਕਲਿਪ ਮੈਨਾਂ
ਗ੍ਰਾਮਾਂ



5


$$60 + 5 = 65$$

$$\begin{array}{r} \text{ਯੰਤੇ (ਯ)} \quad \text{ਵਾਹ (ਵ)} \\ 1 \quad 2 \\ + 5 \quad 3 \\ \hline \end{array}$$


$$\begin{array}{r} \text{ਯ} \quad \text{ਵ} \\ 1 \quad 2 \\ + 5 \quad 3 \\ \hline 5 \end{array}$$

$$\begin{array}{r} \text{ਯ} \quad \text{ਵ} \\ 1 \quad 2 \\ + 5 \quad 3 \\ \hline 6 \quad 5 \end{array}$$

ਸੇੜ ! ਇੱਕੋ ਲਾਈਕਾਂਡਾਂ
ਗ੍ਰਾਮਾਂ ਟੌਂ ੬੬ ਟੌਂ ॥



ੜੋਨੇ ਪੁਸ਼ਟੀ ਟੇਚਾਂਝਾਂ ਗ੍ਰਾਹਣ ਹੈ ਤੋਂ ਕਿਸੇ ਵੀ ਸੰਗ੍ਰਹਿਣੀ ਨਾਲ ਵੱਡਾ ਹੈ ?



ੜੋਨੇ ਗ੍ਰਾਹਣ



0 ●

$$20 + 0 = 20$$


ਟੇਚਾਂਝਾਂ ਗ੍ਰਾਹਣ



3 ●

$$40 + 3 = 43$$

ੜੋਨੇ ਪੁਸ਼ਟੀ ਟੇਚਾਂਝਾਂ
ਗ੍ਰਾਹਣ ਗ੍ਰਾਹਣ



3 ●

$$60 + 3 = 63$$

$$\begin{array}{r} 4 \ 3 \\ + 2 \ 0 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 4 \ 3 \\ + 2 \ 0 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 4 \ 3 \\ + 2 \ 0 \\ \hline \end{array}$$

ੜੋਨੇ ਪੁਸ਼ਟੀ ਟੇਚਾਂਝਾਂ ਵਿੱਚ ਸੰਗ੍ਰਹਿਣੀ ਵਿੱਚ ਗ੍ਰਾਹਣ ਹੈ ਤੋਂ ਕਿਸੇ ਵੀ ਸੰਗ੍ਰਹਿਣੀ ਨਾਲ ਵੱਡਾ ਹੈ ?

ੜੋਨੇ ਗ੍ਰਾਹਣ



0 ●

$$20 + 0 = 20$$

ਟੇਚਾਂਝਾਂ ਗ੍ਰਾਹਣ

ੜੋਨੇ ਪੁਸ਼ਟੀ ਟੇਚਾਂਝਾਂ
ਗ੍ਰਾਹਣ ਗ੍ਰਾਹਣ

$$\begin{array}{r} 4 \ 8 \\ + 2 \ 0 \\ \hline \end{array}$$



ਮੈਨਾਂ ਲਈ ਲੁਕਾਵਾਂ ਜੀਸ਼ਾਅਦ ਸੰਗੀਤਾਂਦਰਿ ਲਾਜ਼ੂਲਾਂ ਹੈਂ 🎶 ਸੱਗੀਧ ਲਾਗੀ ਸੁਣੋ ?

ਮੈਨਾਂ ਲਈ ਗਾਇਆਂ


ਜੀਸ਼ਾਅਦ ਗਾਇਆਂ

ਮੈਨਾਂ ਲਈ ਲੁਕਾਵਾਂ ਜੀਸ਼ਾਅਦ
ਗਾਇਆਂ

ਲੁਕਾਵਾਂ ਟੱਕੜੇਂਨੀ ਜੋ ਪਾਂ ||


A. $25 + 12 =$

ਛਾਪੀ ਸੁਣੋ ਯਾਂ
ਸੱਗੀਧ ਹੈਂ ||



B. $57 + 34 =$


 ਪਾਂ ਸੁਣੋ ਸੱਗੀਧ ਹੈਂ ||



ਲੁਕਾਵਾਂ ਸਾਰੀ ਲੱਗਦੀ ਸੁਣੋ ||


$57 + 34 = 57 + 30 + 4$

$87 + 4 = 91$



C. $24 + 43 =$


ਲੁਕਾਵਾਂ 42 + 20 + 8 = 42 + 8 = 48 ਸਾਡਾ ਹੈ ||



ਹੈਂਦੇ ਹੋਏ ਸੁਣੀਸਾ ਕੇ ਲਗੇ ਹਾਥ ਵਿਖੇ ਪ੍ਰਾਤ ਬੇਚੇ ਰੋਜ਼ 60 + 60 + ਕੇ



ਜਾਨ ਸੂਝੀਆਂ ਟੋਡੇ ਜਾਂਗੀਆਂ ਸਮੀਅਤੀਸਾ
ਕਾਨੀਸਾ ਹੈਂਦੇ ਹਾਥ ਵਿਖੇ ਪ੍ਰਾਤ ਬੇਚੇ ਪ੍ਰਾਤ ਬੇਚੇ || ਸਮੀਅਤੀਂ
ਕੁਝੇ ਕੁਝ ਕਾਨੀਸਾ ਪ੍ਰਾਤ ਬੇਚੇ ਨਕੀਲੇ ||



ਫੌਟੀਂ ਸੁਣੀਆਂ ਸੁਖੀਆਂ ਸੁਣੀਅਤੀਸਾ
ਨਾਗਰੀਅਤੀਲੇ ||

A. $23 + 14 =$ 37



B. $24 + 16 =$ 40



C. $11 + 22 =$ 33




ਸੁਣੀਸਾ ਸੁਖੀਸਾ ਪ੍ਰਾਤ ਪ੍ਰਾਤੀਲੇ ਪ੍ਰਾਤ ਵਿਖੇ ਪ੍ਰਾਤ ਕੁਝੇ ਕੁਝੇ ||




A. $22 +$ 6 = 38



B. $18 +$ 3 = 21





ਹਾਲੀਆਂ ਹਾਲੀਸ਼ਾਂ ਦਿਲੀ ਜੰਤੀਅਦਾਂ ॥

$$\begin{array}{r} 44 \\ + 23 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 56 \\ + 23 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 60 \\ + 25 \\ \hline \end{array}$$


$$\begin{array}{r} 52 \\ + 30 \\ \hline \end{array}$$

ਛਟੈਧਾਨੀਆਂ ਲੋਕਾਂ

ਜੇਤੇ ਸਾਡੇ ਛਟੈਧਾਨੀਆਂ ਹੋਣਾ ਹੈ ॥ ਨਾਲੋਕਾਂ ਵਿੱਚ ਸਾਰੀਆਂ ਲੋਕਾਂ ਹੋਣਾ ਹੈ ॥ ਸਾਰੀਆਂ ਲੋਕਾਂ ਵਿੱਚ ਸਾਰੀਆਂ ਲੋਕਾਂ ਹੋਣਾ ਹੈ ॥ ਸਾਰੀਆਂ ਲੋਕਾਂ ਵਿੱਚ ਸਾਰੀਆਂ ਲੋਕਾਂ ਹੋਣਾ ਹੈ ॥




ਜੇਤੇ ਸਾਡੇ ਛਟੈਧਾਨੀਆਂ




ਨ ਜਾਮੀ ਨ ਜਾਂਦਾ




ਨਾਲੋਕਾਂ ਛਟੈਧਾਨੀਆਂ



ਨ ਜਾਮੀ ਨ ਜਾਂਦਾ










ਨ ਜਾਮੀ ਨ ਜਾਂਦਾ (ਨ ਜਾਮੀ ਨ ਜਾਂਦਾ)



ਨ ਜਾਂਦਾ ਨ ਜਾਂਦਾ



ગુજરાતી રૂપેણ્ટનીય રૂલ્સ ગુજરાતી





ಅನೋದಣಾರ್ಥಿಗಳಿಗೆ, ಈಗೇ ಈ
ಘಟಕಗಳಾದಕ್ಕಾಗಿ ಕರ್ಮಿ ಹೀಗೆ ಉಂಟಾಗುತ್ತಾ
ವುದು ನೋಡಿಕೊಂಡಿರಿ?

ಎಂಜಲಿ ಅಂತಃ ನಾ! ಅಲಸಿ
ಹೇಳಾಂ ನೇರಣ್ಣ ಈಯೇಂದ್ರ
ಹುಣಾ ಹೋಣಿ?

$$\begin{array}{r} 36 \\ + 47 \\ \hline \end{array}$$

ಉದಳ ನೋಡಿಕ್ಕಂತೆ

$$(6 + 7 = 13)$$

→

ಈ ನಾಂ ಉದಳ ಉದಳಿ ಹಿ
ಂ ಉದಳ

$$\begin{array}{r} 36 \\ + 47 \\ \hline 3 \end{array}$$

ನಾಂ ನೋಡಿಕ್ಕಂತೆ

$$(3 + 4 + 1 = 8)$$

→

ಈ ನಾಂ ನಾಂ

$$\begin{array}{r} 36 \\ + 47 \\ \hline 83 \end{array}$$

ಅಂತಃ ನೋಡಿ

$$\begin{array}{r} 46 \\ + 39 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 56 \\ + 19 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 36 \\ + 8 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 30 \\ + 58 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 45 \\ + 35 \\ \hline \end{array}$$



ಈಗೇ ನೋಡಿ

- A. ಅನೋಸಿ ಈ ಉದಳ ಮಾಡಿ
|| ಉದಳಾದ ಈ ಉದಳ ಉದಳಿ ಗ್ರಾಹಿ ಮಾಡಿ ಇರಿ?



ಉದಳಿ ಉದಳಿಗಾಗಿ ಈ ಉದಳ ಮಾಡಿ ದೀ ಟೇಸ್ಟ್





B. ଓର୍କସଲଗାମାର୍କେନ୍ଦ୍ର କୁର୍ରାଣ୍ ଗାଂଅଳୀର କ୍ଷତିମାନୀ ହେଲେବାବୀ କୁର୍ରାଣ୍ କୁର୍ରାଣ୍ ଗାଂଅଳୀର କ୍ଷତିମାନୀ ହେଲେବାବୀ ॥ ନେଟ୍ଟିଆ କୁର୍ରାଣ୍ ଗାଂଅଳୀର କ୍ଷତିମାନୀ ହେଲେବାବୀ ?

C. ନେଇଏ କୁର୍ରାଣ୍ ଗାଂଅଳୀର କ୍ଷତିମାନୀ ହେଲେବାବୀ କୁର୍ରାଣ୍ ଗାଂଅଳୀର କ୍ଷତିମାନୀ ହେଲେବାବୀ ?

D. ଲୋପିଛେ କୁର୍ରାଣ୍ ଗାଂଅଳୀର କ୍ଷତିମାନୀ ହେଲେବାବୀ ?

E. ଭଲା ଦୁଗ୍ଧ କୁର୍ରାଣ୍ ଗାଂଅଳୀର କ୍ଷତିମାନୀ ?



ଝୋଜେନ ମାନ୍ଦ୍ରେଲ କଲୀଯ ହାତୀ

ଝୋଜେନ ମାନ୍ଦ୍ରେଲ ଜିବ ଲୋକ କଲୀଯ କଲ୍ପାଣୀ
କୁର୍ରାଣ୍ କୁର୍ରାଣ୍ କୁର୍ରାଣ୍ ॥

ଝୋଜେନ ମାନ୍ଦ୍ରେଲ କଲୀଯ ହାତୀମାନୀ
କୁର୍ରାଣ୍ କୁର୍ରାଣ୍ କୁର୍ରାଣ୍ ? S. କି, କି,....





40

75



ଲୋହନାଟରେ କୁଳୀପାର୍ବି ଲୋହନାଟ ଅଛି କୁଳୀପାର୍ବି
କୁଳୀପାର୍ବି କୁଳୀପାର୍ବି, କୁଳୀପାର୍ବି କୁଳୀପାର୍ବି 20 ଲୋହନାଟରେ ॥

$$75 - 35 = 40$$

20

32

କୁଳୀପାର୍ବି 20 କୁଳୀପାର୍ବି କୁଳୀପାର୍ବି କୁଳୀପାର୍ବି 20 ଲୋହନାଟ 20 ଲୋହନାଟ 20 ।

$$32 - 12 = 20$$

କୁଳୀପାର୍ବି ଲୋହନାଟ କୁଳୀପାର୍ବି ଲୋହନାଟ
କୁଳୀପାର୍ବି ଲୋହନାଟ କୁଳୀପାର୍ବି ଲୋହନାଟ
କୁଳୀପାର୍ବି ଲୋହନାଟ କୁଳୀପାର୍ବି ଲୋହନାଟ
କୁଳୀପାର୍ବି ଲୋହନାଟ ॥ କୁଳୀପାର୍ବି ଲୋହନାଟ
କୁଳୀପାର୍ବି ॥




ਹੁਸੈਨ ਗਾਰੀਬਲੀਂਘ ਲਗੀਏ ਸਾਡੇ ਸਾਡੇ ਗੁਰੂਦਾਤਾਨੀਂਖਾਵਾ ਚੌਥੇ ਰਾਹੀਂ ਟੱਕਣੇ ਲਗੀਏ
ਨੀਂਟੀਅਹਾਰ ਸੋਨੇ ॥

A.

੯੬ ਜਾਣੀ ਦੇ ਟੱਕੇਣਾਵ


$$18 - 9 =$$



B.

੧੨ ਜਾਣੀ ਦੇ ਟੱਕੇਣਾਵ

$$12 - 8 =$$



C.

੩੦ ਜਾਣੀ ੯੬ ਟੱਕੇਣਾਵ


$$30 - 18 =$$



D.

੨੩ ਜਾਣੀ ੧੨ ਟੱਕੇਣਾਵ


$$23 - 14 =$$





E.

੨੬ ਜਾਣੀ ੧੭ ਟੱਕੇਣਾਵ


$$26 - 17 =$$





સર્વોષ ગ્રામોષ કે સર્વોષ સમ જોઈ ॥


સર્વોષ ગ્રામોષ રણ ગોર્ખિન્દુ સર્વોષ લંડેષ્ટ લાગ્યાળોષ રણ સર્વોષિન્દુ ॥



A. $26 - \boxed{} = \boxed{}$



B. $39 - 28 = \boxed{}$



C. $\boxed{} - \boxed{} = \boxed{}$




D. $38 - 11 = \boxed{}$



E. $22 - 22 = \boxed{}$



F. $14 - 0 = \boxed{}$



G. $35 - 12 = \boxed{}$

ઓચ ગ્રામોષ સેજીષ જોઈ એચામાણ ઓચ સર્વોષ સેજીષ જોઈશ્ચાસ્ત દ્વાર્થી સુધીયાણ એનેચ
ગ્રામોષ એંગમાણીયાણ સુજાસાણીય ટેઝીએ હૃદ નાનાનાન સર્વોષ સર્વોષ રણ સર્વોષ
એનેચ નાનાનાન કાણ સાંઘિય લાઘુસાંઘિય સાદેચીન્દુ ॥



ਹੱਦੋਂ ਵਾਲਾ ਲੰਡਰਾਈਸ਼ਨ



10



1



ਲੰਡਰਾਈਸ਼ਨ 26
ਟੈਂਕੇ, 26 ਗਾਰ੍ਜਿੰਗ ||


ਲੌਂਗ ਸ਼ਹਿਰ, ਲੌਂਗ ਟੋਨਾਈ ਟੌਂਸ਼ਨ

$$\begin{array}{r} 45 \\ - 12 \\ \hline \end{array}$$


$$\begin{array}{r} 45 \\ - 12 \\ \hline 3 \end{array}$$

$$\begin{array}{r} 45 \\ - 12 \\ \hline 33 \end{array}$$

ਛੇ ਜਾਪੀਂ ਵਿੱਚ ਸੁਨਾਅਵਾਲ



ਛੇ ਜਾਪੀਂ ਅ ਜਾ ਏਕ



ਛੇ ਜਾਪੀਂ 2 ਜਾ ਏਕ

$$\begin{array}{r} 37 \\ - 24 \\ \hline \end{array}$$



ਲੌਂਗ ਹੋਣੀ

$$\begin{array}{r} 24 \\ - 13 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 54 \\ - 31 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 32 \\ - 12 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 46 \\ - 34 \\ \hline \end{array}$$



- A. ਓਹੋਂਕ ਜਥੇ ਟੈਂਕੇ ਲੰਡਰਾਈਸ਼ਨ ਗਾਰ੍ਜਿੰਗ ਟੁਗੇ ਵਿੱਚ ਜਾ ਟੈਂਸ਼ਨੀ || ਸੁਖਾਵਾਨ ਓਹੋਂਕ ਰੇਤਾਂ ਮਾਰੀਆਂ ||

- B. ਮੂਲੀਂਕ ਵਿੱਚ 20 ਹੈ || ਲੰਡਰਾਈਸ਼ਨ "20 ਵਿੱਚ 45 ਏਕੁਲਾਈ ਏਕ ਟੈਂਸ਼ਨੀ || ਸੁਖਾਵਾਨ ਓਹੋਂਕ ਰੇਤਾਂ ਮਾਰੀਆਂ ||



ਟੱਕਾਬਾਂ ਪਲੰਡ ਨਾਸਲੇ ਰੜ੍ਹ





$$\begin{array}{r} \text{॥} \\ 46 \\ - 18 \\ \hline \end{array}$$

$$\begin{array}{r} \text{॥} \\ \boxed{3} \quad \boxed{16} \\ \cancel{4} \quad \cancel{6} \\ - 1 \quad 8 \\ \hline \quad 8 \end{array}$$


(नमस्ते प्राप्ता 1 = 16

$$16 - 8 = 8$$

$$\begin{array}{r} \text{॥} \\ \boxed{3} \quad \boxed{16} \\ \cancel{4} \quad \cancel{6} \\ - \downarrow \quad 1 \quad 8 \\ \hline \quad 2 \quad 8 \end{array}$$




उक्केळ ६५: नैटीयाङी, दौर्जीज उगाल्च टैं हक टैंहामि ॥ उक्केल्याट उक्केल्यामि उक्कुगाज ६ गार्दी ॥ दौर्जीज उक्केल्यामि टैं आरे टैंकामि लेनाक्कु गाल्लेप्यामि उक्कांख गारेप्तामि ॥



$$\begin{array}{r} 28 \\ - 5 \\ \hline \end{array}$$




સુર્યોદાય, ચૈરીન લગ્નાંદ તે દો ટંબાં || સુનોયાએ સુનોયાંસી સુસેન છે ગાર્જાં || સુનોયાંસી તે ઘરે ક્રોસ ટંસનીંદાં ?



$$\begin{array}{r}
 54 \\
 -28 \\
 \hline
 26
 \end{array}$$

ઓં ! એ ટેંગાળંય એસ નેયાંદાયાર સહ્ય
જોન || સુલ્લાંસ સુલ્લાયન એંસાં તે ગાળંય
સ એકલંય દો ટેંપારી, સુલ્લાંસ એ તે ન
ગાર્જ ષાસાણાં ||

$$14 - 8 = 6$$



એંસાં ટેંગાળંય સ એકલંય તે ન
એકાળાં એલગ્નાંદ તે છે તે ||

ચૈરીન લગ્નાંદ તે અણ તે || સુનોયાએ સુનોયાંસી સુસેન ઇઝ ગાર્જાં || સુષ્ણેણ તે ઘરે ટંસનીંદાં ?



તે ગાળંયાંસીંસ	ટેંગાંય
ચૈરીએ ટેંગાંય	7
ચૈરીએ ગાર્જાં	4
ચૈરીન તેનોંબાં	



ਹੇਠਾਂ ਜਾਓ

$$\begin{array}{r} 45 \\ - 18 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 84 \\ - 37 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 65 \\ - 45 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 27 \\ - 27 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 93 \\ - 48 \\ \hline \end{array}$$

ਹੋਰਾਂ ਸੋਧਾਂ

ਤੁਹਾਡੇ ਤੁਹਾਨਾਂ ਲੁਗਦੀਂ ਹੋਰਾਂ
 ਸੋਧਣਾ ਕੋਈ ਬਿਆਵਾਂ || ਹੁਕਮੈਨ
 ਲੁਗਦੀਂ ਹੋਰਾਂ 60 ਸੋਧਾਉਣਾਂ ||
 ਹੋਰਾਂ ਲੁਗੁ ਸੋਧਾਉਂ ਟੇਹਾਂਹਾਂ
 ਸੁਖਸਨਾ ਲੁਕ ਸੋਧਾਂ ਨੇਨਾ
 ਹੁਕਮੀਂ ਹੈਰਾਂ ਜੋਨ || ਹੁਕਮੈਨ
 ਸੋਧਣਾਂ ਜੁਗੈਂਹਾਂ ਲੁਗੈਂਹਾਂ ਲੁਗੈਂਹਾਂ
 || ਹੁਕਮੀਂ ਹੁਕਮੀਂ ਲੁਗੈਂਹਾਂ ਲੁਗੈਂਹਾਂ
 ਹੋਰਾਂ ਸੋਧਣ ਲੁਗਦੀਂ ਹੋਰਾਂ
 ਸੋਧਣਾਂ ਹੋਰਾਂ ਸੁਖਸਨਾ ਹੋਰਾਂ
 ਸੋਧਣਾਂ 60 ਸੋਧਣਾਂ ਲੁਗੈਂਹਾਂ
 ਜੋਹੇ ਲੁਕ ਹੋਰਾਂ ||



- A. ਲੁਗਦੀਂ ਲੁਗੈਂਹਾਂ ਜੋਹੇ ਜੇ ਮਾਂ ਸੋਧਾਂ || ਹੁਕਮੀਂ ਹੈਰਾਂ 60 ਸੋਧਣਾਂ ਜੁਗੈਂਹਾਂ ਹੁਕਮੀਂ ਸੋਧਣਾਂ ?

$$20 - 14 = \underline{\quad}$$

$$14 + \underline{\quad} = 20$$

- B. ਲੁਗਦੀਂ ਲੁਗੈਂਹਾਂ ਜੋਹੇ ਲੁਗੈਂਹਾਂ ਜੇ ਮਾਂ ਸੋਧਾਂ || ਹੁਕਮੀਂ 60 ਹੋਰਾਂ ਜੁਗੈਂਹਾਂ ਹੁਕਮੀਂ ਜੋਹੇ ਜੋਹੇ ਸੋਧਣਾਂ ?

$$20 - 12 = \underline{\quad}$$

$$12 + \underline{\quad} = 20$$





ଶେଷ ଜୀବୀ



ଶେଷକ ଗୋଟିଏ ପ୍ରକାଶମୁଖ ନୀତିଭବତ ମେଳା- ଟୋଲ୍ଟେମ୍ବୀ

ଅକ୍ଷାମାଳ, ହରିଯାଣାର୍ ଲଜ୍ଜାମୁଖ, ହରିଯାଣାର୍ କଟ୍ଟିପ୍ରା ଅକ୍ଷାମାଳ କ୍ଷେତ୍ର
ଫେଟୋମ୍ ଗୋଟିଏ ଶାଦୀପ୍ରାଗାରା ॥

- A.  ଟୋଲ୍ଟେମ୍ବ କିମ୍ବା ଜୈମଟୋଲ୍ଟେମ୍ବୀ କୁଳି କାହାରେ କାହାରେ କାହାରେ
କାହାରେ ? କାହାରେ କାହାରେ କାହାରେ ?
- B.  ପରିଷକ ପରିଷକ କିମ୍ବା ପରିଷକ କାହାରେ କାହାରେ କାହାରେ ?
- C.  ପରିଷକ ପରିଷକ କାହାରେ କାହାରେ ?
- D.  ପରିଷକ ପରିଷକ କାହାରେ ?
- E.  ପରିଷକ ପରିଷକ କାହାରେ ?
- F.  ପରିଷକ ପରିଷକ କାହାରେ ?




જીએળ્ફિલ્ડ લાલું સેનાનોણારાણ લાલું સેનાનોણ

નક્કાં લાલુ કુશાં દેલાલ્ડ લાગેણા હુલ્લાંલું લાલુ હુંછાંનટું ॥



20, 30, 50

10, 20, 30



20, 80, 100



જીએળ્ફિલ્ડ લાલું સેનાનોણારાણ સુખાં ટેંડાં



જીએળ્ફિલ્ડારાણ સુખાં ટેંડાં



સેનાનોણારાણ સુખાં ટેંડાં



એરંગાટેન લ્યાન સંગ્રહી ॥

$$\boxed{3} \quad 12 \quad \boxed{9}$$

એળાજ $3 + 9 = 12$ $9 + 6 = 15$

8 15

$6 + 5 = 11$ $5 + 3 = 8$

$$\boxed{5} \quad 11 \quad \boxed{6}$$

સેટીંગ સુસેન ગાર્ડિંગ ટેન લ્યાન સંગ્રહી દેશાટ ॥

A.

$$\begin{array}{ccc} \boxed{1} & 5 & \boxed{} \\ & 9 & 10 \\ \boxed{} & 14 & \boxed{} \end{array}$$

B.

$$\begin{array}{ccc} \boxed{} & 10 & \boxed{} \\ & 9 & 13 \\ \boxed{} & 12 & \boxed{} \end{array}$$

લોન્ગ લ્યાન્ડ સુલોન્ગ ગાર્ડિંગ

લોન્ગે લ્યાન્ડ સુલોન્ગે સુસેન દ્વારા ગાર્ડ લ્યાન્ડ ગાર્ડિંગ ગોમાણ હાથા અને જીવનાની લાગણી કરી શકતાની ॥ સુલોન્ગ લોન્ગ લોન્ગે વિશેષ આધુનિક પ્રકારની હાર્દિક બાધાની વિશેષતા દ્વારા માફાનાની હશે ॥

ટોપાળે ઝ જાડે ટેંબા ॥ દ્વારા જીવનની પ્રેરણ સાથે ઉચ્ચાર લોન્ગે કરી શકતાની હાર્દિક બાધાની પ્રાપ્તિકાળીની હશે ॥

A. સુસેન લોન્ગ લોન્ગે નીચે ચેદીંચાં?



ગ્રામોટોયાન્ડ હાઠં

જનરાંગે સેને જેથાની ગોંગુલી ગૂડાયાની લ્યાન્ડ સુસેન ગાર્ડ લ્યાન્ડ નાહૈયાની ॥ લોન્ગે લોન્ગે સાથે સાથે જીવનાની હાર્દિક બાધાની હશે ॥

જાળાયાની લોન્ગે જોંગળ જોંગળાં હાર્દિક બાધાની ॥

$$\begin{array}{r} 25 \\ + 36 \\ \hline 511 \end{array}$$

$$\begin{array}{r} 37 \\ + 58 \\ \hline 131 \end{array}$$

$$\begin{array}{r} 35 \\ - 17 \\ \hline 22 \end{array}$$

$$\begin{array}{r} 57 \\ - 78 \\ \hline 21 \end{array}$$

$$\begin{array}{r} 30 \\ - 17 \\ \hline 27 \end{array}$$

